



1<sup>st</sup> Place Winner  
National Productivity  
Award 2020



## ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත

### பிரதான செயலாளர் அலுவலகம் - தென் மாகாணம்

### CHIEF SECRETARIAT - SOUTHERN PROVINCE

මගේ අංකය } CSS/8/8/5-2025  
எனது இல. }  
My Ref. }

ඔබේ අංකය }  
உமது இல. }  
Your Ref. }

දිනය } 2025.05.10  
திகதி }  
Date }

ආණ්ඩුකාර ලේකම්,  
සභා ලේකම්,  
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්,  
සියළුම අමාත්‍යාංශ ලේකම්වරු/සියළුම නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු,  
සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  
ප්‍රාදේශීය ලේකම්වරුන් හා  
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත.

### 2026 ඇස්තමේන්තු - පළාත් සභා නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම.

2026 වර්ෂය සඳහා පළාත් සභා නිලධාරීන්ට අත්තිකාරම් යටතේ වූ ඇස්තමේන්තු පහත සඳහන් උපදෙස් වලට අනුව පිළියෙල කර 2025.05.31 දිනට පෙර මා වෙත එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

- I. ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා අමුණා ඇති ඇමුණුම් I සිට V දක්වා වූ ආකෘති පත්‍ර උපයෝගී කර ගත යුතුය.
- II. දේපළ ණය සහ මෝටර් රථ මිලට ගැනීම සඳහා ණය, බැංකු මගින් ගෙවන බැවින් ඒ සඳහා ඇස්තමේන්තු නොකළ යුතුය.
- III. එම ආකෘති පත්‍රවල සෑම සටහනක්ම යටතේ ඇති සෑම තීරුවක්ම සම්පූර්ණ කළ යුතුය.
- IV. නිශ්චිත වියදම්, ලැබීම් හා ශේෂ සීමාවන් පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිලාභ ලබන නියම සේවක සංඛ්‍යාව වෙනුවෙන් පමණක් ප්‍රතිපාදන සැලසිය යුතුය.
- V. පළාත් සභා නිලධාරීන්ගේ අත්තිකාරම් වෙනුවෙන් ඇමුණුම් අංක I සිට V දක්වා සඳහන් තොරතුරු වලින් ඉල්ලා ඇති උපරිම සීමා සනාථ විය යුතුය.
- VI. වාණිජ ස්වභාවයේ අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් දකුණු පළාත් මුදල් රීති 365 අනුව, සීමාවන් ඇතුළත් කර වෙනම ඇස්තමේන්තු පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.
- VII. එහිදී ගිණුමට හර කරනු ලබන සියලු පුනරාවර්තන වියදම් ද ආදායම් ද අපේක්ෂිත ලාභයද ඇත්වෙන පරිදි උපකල්පිත නිෂ්පාදන වෙළඳ, ලාභලාභ ගිණුම් සහ ශේෂ පත්‍රයක් පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.

02. ඉහත උපදෙස් අනුව පිළියෙල කරන ලද ඔබගේ ඇස්තමේන්තු නියමිත දිනට හෝ ඊට පෙර මා වෙත ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි.

සැ.යු. - මීට අදාළ ඇමුණුම් I සිට V දක්වා වූ ආකෘති පත්‍ර [www.cs.sp.gov.lk](http://www.cs.sp.gov.lk) වෙබ් අඩවියෙන් භාගත කරගත හැකිය.

  
සී.එස්.එච්.එස්. ඩයසිංගේ  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ)  
ප්‍රධාන ලේකම් කාර්යාලය,  
දකුණු පළාත.  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කළමනාකරණ),  
ප්‍රධාන ලේකම් වෙනුවට,  
දකුණු පළාත.

Email- [budget@cs.sp.gov.lk](mailto:budget@cs.sp.gov.lk)

T.P - 091-2246902

Fax- 091-2246902

|                                                     |             |                                  |                            |                           |             |                                          |                     |                                      |                  |
|-----------------------------------------------------|-------------|----------------------------------|----------------------------|---------------------------|-------------|------------------------------------------|---------------------|--------------------------------------|------------------|
| ප්‍රධාන ලේකම්<br>பிரதான செயலாளர்<br>Chief Secretary | 091 4944002 | කාර්යාලය<br>காரியாலயம்<br>Office | 091 4119011<br>091 2234052 | ෆැක්ස්<br>தொலைபேசி<br>Fax | 091 2246299 | විද්‍යුත් තැපෑල<br>மின் அஞ்சல்<br>E-mail | chiefsec1@sltnet.lk | වෙබ් අඩවිය<br>இணையத்தளம்<br>Web site | www.cs.sp.gov.lk |
|-----------------------------------------------------|-------------|----------------------------------|----------------------------|---------------------------|-------------|------------------------------------------|---------------------|--------------------------------------|------------------|

ප්‍රධාන ලේකම් කාර්යාලය, එස්.එම්. දහනායක මාවත, ගාල්ල.

Chief Secretariat, S.H. Dahanayaka Mawatha, Galle.

பிரதான செயலாளர் காரியாலயம், எஸ்.எச்.தஹநாயக மாவத்தை, காலி.

**"සෞභාග්‍යමත් දකුණු පළාතක්"**